

# ලංසු සඳහා ආරාධනයයි (IFB)

**වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය**

## පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP)

### වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

**වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බිට්ටු කාර්යාල, අලි පාලන ඒකක සහ ගල්මිය ජාතික වනෝද්‍යානය සඳහා මෝටර් බයිසිකල් 55 ක් සැපයීම සහ ගෙනැවිත් භාරදීම**

**කොන්ත්‍රාත් අංක : LK-ESCAMP-DWC-123593-GO-RFQ,**

**LK-ESCAMP-DWC-123611-GO-RFQ, LK-ESCAMP-DWC-163970-GO-RFQ**

01. බත්තරමුල්ල, රජමල්වත්ත පාර, නො. 82, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, ව්‍යාපෘති කළමනාකරණ ඒකකය - ESCAMP, ව්‍යාපෘති ප්‍රසම්පාදන කමිටු (PPC) සභාපති විසින්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බිට්ටු කාර්යාල, අලි පාලන ඒකක සහ ගල්මිය ජාතික වනෝද්‍යානය සඳහා මෝටර් බයිසිකල් 50 ක් සැපයීම සහ ගෙනැවිත් භාරදීම සඳහා, ජාතික තරගකාරී ලංසුකරණ පටිපාටිය යටතේ ලංසු කැඳවනු ලැබේ.

**අවශ්‍යතාවයේ කෙටි කාරාංශයක් පහත වගුවේ දක්වා ඇත.**

අයිතමය	ප්‍රමාණය / ඒකක
බ්‍රැන්ඩ් නිව් මෝටර් බයිසිකල් 2020 (120 - 130 CC)	55

02. ඉහත ලැයිස්තුගත කර ඇති ආකාරයට ලංසුකරුවන් විසින් සම්පූර්ණ මෝටර් බයිසිකල් ප්‍රමාණය සඳහාම ලංසු තැබීම අවශ්‍ය වේ. ලංසුවෙන් කොටසක් සඳහා ලංසු ඉදිරිපත් කළහොත්, ඒවා ප්‍රතිචාර නොදක්වූ ලංසු ලෙස සලකා ප්‍රතික්ෂේප කරනු ලැබේ.

03. ලංසු තැබීම, ජාතික තරගකාරී ලංසුකරණ පටිපාටිය (NCB) භාවිත කර සිදු කරනු ලබන අතර, ශ්‍රී ලංකා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මගින් පාලනය වනු ඇත. ලංසු ලේඛනවල දක්වා ඇති පරිදි යෝග්‍යතා සහ සුදුසුකම් අවශ්‍යතා සපුරාලන සියලුම යෝග්‍යතාපූර්ණ ලංසුකරුවන් හට විවෘත වේ.

04. අභිලාෂී ලංසුකරුවන්ට මේ පිළිබඳව වැඩිදුර විස්තර, බත්තරමුල්ල, රජමල්වත්ත පාර, නො. 82, "සම්පත්පාය", ජෛව පද්ධති සංරක්ෂණ සහ කළමනාකරණ ව්‍යාපෘතිය, (ESCAMP), ප්‍රසම්පාදන අංශයෙන්, 2021.03.08 සිට 2021.03.29 දින දක්වා රාජකාරී දිනවල පෙ.ව. 9.00 - ප.ව. 3.00 ක් අතර ලබාගත හැක. ලංසු ලේඛන, ඉහත සඳහන් ලිපිනයේදී සාමාන්‍ය රාජකාරී දිනවල, මුදල් ගෙවීමකින් තොරව පරීක්ෂා කළ හැකිය. තවද පරීක්ෂා කිරීම සඳහා පමණක් ආදර්ශ ලංසු ලේඛනයක් [www.escamp.lk](http://www.escamp.lk) වෙබ් අඩවියේ දක්වා ඇත. (දුරකථන අංක : 0112888426 / 0112888427)

05. අභිලාෂී ලංසුකරුවන් හට ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රිත, සම්පූර්ණ ලංසු ලේඛන කට්ටලයක්, "ව්‍යාපෘති අධ්‍යක්ෂ, ජෛව පද්ධති සංරක්ෂණ සහ කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP), "සම්පත්පාය", නො. 82, රජමල්වත්ත පාර, බත්තරමුල්ල" යන ලිපිනයට ලිඛිත අයදුම්පත්‍රයක් 2021 මාර්තු 08 වන දින සිට 2021 මාර්තු 29 වන දින දක්වා පෙ.ව. 9.00 ක් ප.ව. 3.00 ක් අතර කාලයේදී යොමු කිරීම මගින් සහ ආපසු නොගෙවන රු. 5000 ක ගාස්තුවක් ගෙවීම මගින් ලබාගත හැක. ගෙවීමේ ක්‍රමය, ජෛව පද්ධති සංරක්ෂණ සහ කළමනාකරණ ව්‍යාපෘතියේ (ESCAMP) ව්‍යාපෘති ගණකාධිකාරී වෙත මුදල් මගිනි.

06. සම්පූර්ණ කරන ලද ලංසු අනු පිටපත් සමග වෙන්ව ලිපිකවරුවල බහා "මුල් පිටපත" සහ "අනු පිටපත" ලෙස සඳහන් කර, මුදු, තබා එම ලිපි කවර දෙකම තැවත එක් කවරයක බහා, කවරයේ වම්පස ඉහල කෙළවරේ කොන්ත්‍රාත් අංකය සහ ප්‍රසම්පාදනයේ නම සඳහන් කර, පහත ලිපිනයට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් 2021 මාර්තු 30 වන දින පෙ.ව. 10.00 ට හෝ ඊට පෙර ලැබෙන පරිදි එවිය යුතුය. ලංසු, බත්තරමුල්ල, රජමල්වත්ත පාර, නො. 82, "සම්පත්පාය", ජෛව පද්ධති සංරක්ෂණ සහ කළමනාකරණ ව්‍යාපෘතිය, ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ රැස්වීම් ශාලාවේ (Conference Room) තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට ද බහාලිය හැක. ප්‍රමාද වී ලැබෙන ලංසු සහ විද්‍යුත් මාර්ගයෙන් එවන ලද ලංසු භාර නොගන්නා අතර, ඒවා ප්‍රතික්ෂේප වේ. ලංසු භාරගැනීම අවසන් වූ වහාම එදිනට පැමිණෙන ලංසුකරුවන්ගේ නියෝජිතයින් ඉදිරියේ දී ලංසු විවෘත කෙරෙනු ලැබේ.

07. සෑම ලංසුවකම, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අනුමත, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඕනෑම වාණිජ බැංකුවක් මගින් නිකුත් කළ "ලංසු සුරක්ෂණයක්" සමග එවිය යුතුය. ලංසු සුරක්ෂණයේ වටිනාකම ශ්‍රී ලං. රු. 200,000.00 ක් (VAT රහිතව) විය යුතුය. ලංසු සුරක්ෂණය 2021 ජූලි මස 31 වන දින දක්වා වලංගු විය යුතුය. වලංගු ලංසු සුරක්ෂණයක් රහිතව හෝ ලංසු ලේඛනයේ සඳහන් ආකෘතිය පරිදි ඒවා නොමැති ලංසු ප්‍රතික්ෂේප වේ.

- 08. ලංසු 2021 ජූනි 30 වන දින දක්වා වලංගු විය යුතුය.
- 09. ලංසු සුදුසුකම් කිරීම හෝ ලැබීමට සැලැස්වීම හා සම්බන්ධ ලංසුකරු විසින් සිදු කරන කිසිදු පිරිවැයක් හෝ වියදමක් සඳහා සේවයෝජකයා විසින් වග කියනු නොලැබේ.
- 10. ලංසුකරුවන් විසින් ඔවුන්ගේ ලංසු සමග PCA 3 පෝර්මය (පොදු කොන්ත්‍රාත් පනත 1987) ලබාදිය යුතුය.
- 11. ඕනෑම ලංසුවක් සම්පූර්ණයෙන් හෝ කොටසක් ලෙසින් භාරගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ව්‍යාපෘති ප්‍රසම්පාදන කමිටුව සතු වන අතර මේ සම්බන්ධව ව්‍යාපෘති ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වේ.

**සභාපති,  
ව්‍යාපෘති කළමනාකරණ කමිටුව (PPC),  
ව්‍යාපෘති කළමනාකරණ ඒකකය,  
ජෛව පද්ධති සංරක්ෂණ සහ කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP),  
"සම්පත්පාය", නො. 82,  
රජමල්වත්ත පාර, බත්තරමුල්ල.  
දු. ක. 011-2888426 / 0112888427  
[www.escamp.lk](http://www.escamp.lk)  
2021 මාර්තු 06**